

කේ.ඒ.එස්.දමයන්ති එ. නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් කාර්යාලය, ත්‍රිකුණාමලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ,පදවිශ්‍රීපුර

RTIC Appeal (පෞද්ගලික විභාග කිරීම) 85/2018 (2018.06.12 දින පැවති කොමිෂන් සභා රැස්වීමේදී විභාග කිරීමෙන් අනතුරුව අනුමත කරන ලද නියෝගය)

2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 32(1) වගන්තිය ප්‍රකාරව කරන ලද නියෝගය සහ 2017 තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභා රීතීන්හි (ගාස්තු සහ අභියාචනා කාර්යපටිපාටිය), රීති අංක 28 යටතේ පවතවාගෙන යනු ලබන කාර්ය පටිපාටිය.

- සභාපති - මහින්ද ගම්මම්පිල මහතා
- කොමිෂන් සභා සාමාජික - ජ්‍යෙෂ්ඨ නීතිඥ කිෂාලී පින්ටෝ ජයවර්ධන මෙනෙවිය
- කොමිෂන් සභා සාමාජික - ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්. ජී. පුංචිභේවා මහතා
- කොමිෂන් සභා සාමාජික - ආචාර්ය සෙල්වි තිරුවන්ද්‍ර මිය
- කොමිෂන් සභා සාමාජික - විනිසුරු රෝහිනි වල්ගම
- අධ්‍යක්ෂ-ජනරාල් - පියතිස්සරණසිංහමහතා

- අභියාචක - කේ.ඒ.එස්.දමයන්ති
- නොතීසිලත්පාර්ශවය -

පෙනීසිටීම

- අභියාචක - කේ.ඒ.එස්.දමයන්ති මිය
- පොදු අධිකාරිය - පී.පී.සුදන් විජේසිරි මයා

තොරතුරු ඉල්ලීම ගොනු කරන ලද දිනය:	2017.10.27
තොරතුරු නිලධාරියා තීරණය ලබා දුන් දිනය:	2017.11.01 (ලැබුණු බව දැන්වීම) 2017.11.09
නම්කළ නිලධාරියා වෙත අභියාචනය යොමු කළ දිනය:	2017.12.13
නම්කළ නිලධාරියා තීරණය ලබා දුන් දිනය:	පිළිතුරක් නැත
RTIC කොමිෂන් සභාව වෙත අභියාචනය යොමු කළ දිනය:	2017.12.15

අභියාචනයට පසුබිම්වූ කරුණු:

අභියාචක 2017.10.27 දිනැති තොරතුරු ඉල්ලීම මගින් පහත තොරතුරු විමසා ඇත.

පදවි ශ්‍රී පුර 1839 ඉඩමෙහි පැවරුම් හා ඉවත් කිරීම් පිළිබඳව 1992-2017 ඔක්තෝබර් දක්වා විස්තර ඉල්ලුම්

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව ඉදිරිපිටදී

තොරතුරු නිලධාරියා 2017.11.09 දින ලිපියක් මගින් තොරතුරු ඉල්ලීම සම්බන්ධව කටයුතු කිරීමට කාර්යාලයට පැමිණෙන මෙන් අභියාචක වෙත දන්වා ඇත. එනමුත් ලැබුණු පිළිතුර සම්බන්ධයෙන් සැහීමකට පත් ප්‍රතිචාරයක් නොලැබුණු හේතුවෙන් අභියාචක 2017.12.13 දිනැතිව නම්කළ නිලධාරියා වෙත අභියාචනයක් යොමු කර ඇත. එනමුත්, නම්කළ නිලධාරියා තම අභියාචනය භාර ගැනීමට ප්‍රතික්ෂේප කළ හේතුවෙන් අභියාචක 2017.12.15 දිනැතිව කොමිෂන් සභාව වෙත අභියාචනය යොමුකර ඇත.

අභියාචනය විභාග කිරීමේ අවස්ථාවේදී උද්ගතවූ කාරණා:

පොදු අධිකාරිය කොමිෂන් සභාවට 2018.05.15 දිනැති ලිපිය මගින් කොමිෂන් සභාවට දන්වා ඇත්තේ අභියාචක විසින් කාර්යාල ගොනුවේ ඇති ලේඛන ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පමණක් විමසා ඇති තොරතුරු ඇයට ලබා ගැනීමට නොහැකි වූ බවයි. කොමිෂන් සභාව ඉදිරියේ පොදු අධිකාරිය නියෝජනය කරමින් පැමිණි සිටි නිලධාරීවරයා ඒ හා සමානව ප්‍රකාශ කර සිටියේ තොරතුරු නිකුත් කිරීමට පොදු අධිකාරියට කාර්යාල ගොනුවේ ඇති බලපත්‍ර නිකුත් කිරීමට විරෝධතාවයක් නොමැති බවයි.

අභියාචක ප්‍රකාශ කරන ලද්දේ පොදු අධිකාරිය විසින් වෙනස් කළ සහ නොමඟ යවන තොරතුරු ලබා දීමට ප්‍රයත්නයක යෙදෙන බවයි.

ඒ අනුව කොමිෂන් සභාවේ පරීක්ෂාවට අදාළ ගොනුව රැගෙන ඒමට සිය එකඟතාවය පොදු අධිකාරිය ප්‍රකාශ කළේය.

නියෝගය

පොදු අධිකාරියට අභියාචක විසින් 2017.10.27 දිනැති තොරතුරු ඉල්ලීම මගින් විමසා ඇති තොරතුරට අදාළ ලිපිලේඛන එනම් අංක 1839 දරණ ජනපද ගොඩ මඩ ඉඩම්හි බලපත්‍ර ගොනුව කොමිෂන් සභාවේ පරීක්ෂාවට රැගෙන එන මෙන් කොමිෂන් සභාව පොදු අධිකාරියට නියෝග කරනු ලැබේ.

අභියාචනය මෙයින් කල් තබනු ලැබේ.

ඊළඟ විභාග වාරය: 2018.07.31
